

ග්‍රන්ථ නිෂ්පාදනය සහ ප්‍රකාශනය පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිති

එස්.එම්. කුජාර නලින්ද සේනානායක.

පුස්කේවාල පොත් අධ්‍යාපන හා පර්යේෂණ පුස්තකාලය.

සමාජීය විද්‍යා පියා, කැලණීය විශ්වවිද්‍යාලය

සිංහල්පය

ලේකයේ ප්‍රකාශන කටයුතු සම්බන්ධයෙන් ප්‍රමිති හඳුන්වා දී මේ වන විට සහපුයක් නිම විමට ආසන්න වූවත් ශ්‍රී ලංකාවේ එකී ප්‍රමිති අතුරින් අඩික් හෝ හාවිත නොකිරීම ක්‍රියාවලුවට හේතුවක් වේ. එකී ප්‍රමිති අතුරින් ප්‍රකාශන කෙශ්‍රයේ ග්‍රන්ථ සඳහා හාවිත කරනු ලබන ප්‍රමිති කවරක්ද යන්නත් එකී ප්‍රමිති දැනට ලංකාවේ ග්‍රන්ථ නිෂ්පාදන සහ ප්‍රකාශන ක්‍රියාවලිය කුඩා හාවිත කරනු ලබනයෙන් දී, යන්නත් ගැටපු සහගත වේ. ප්‍රධාන වශයෙන් ග්‍රන්ථ සඳහා ප්‍රමිති ඉදිරිපත් තිරිමේදී IFLA සංවිධානය විසින් වැඩි දායකත්වයක් සපයා ඇති අතර රට සමාජී වශයෙන් ISOප්‍රමිති ආයතන දී, ග්‍රන්ථ නිෂ්පාදනය සහ ප්‍රකාශනය සඳහා වන ප්‍රමිති ඉදිරිපත් කර තිබේ. මෙම ග්‍රන්ථ ප්‍රමිති විද්‍යාපන කෙශ්‍රයෙහිලා අතියින් වැදගත් වනුයේ ජාතික ග්‍රන්ථ විද්‍යාපන පාලනයක් ඇති කිරීමේදී එය සාර්ථක සහ ව්‍යුතාකාරයයෙන් දායකත්වයක් සපයන බැවිති.

KeyWords : Books Publishing, ISO Standards, IFLA Standards, ISBN Standards,

හැඳින්වීම

සාමාන්‍ය පිවිතයේදී මිනිසා විසින් සිදු කරනු ලබනු කටයුතු වලදී එකම කටයුත්ත විවිධ ස්ථාන වල දී සිදු කරන විට එම කටයුත්ත ඒකම්තියකින් යුතුව සිදු කර ගැනීම සඳහා යම් වැඩ පිළිවෙළක් හෝ ක්‍රියාවලියක් අවශ්‍ය වේ. එකී වැඩ පිළිවෙළ හෝ ක්‍රියාවලිය පොදුවේ “ ප්‍රමිති ” ලෙස හඳුන්වා ඇත. ඉංග්‍රීසි හාජාවෙන් ප්‍රමිතිය යනු “ Standard ” යන්යයි. ප්‍රමිතියක් යන්න “ Webster's Third New International Dictionary ” හි දක්වා ඇත්තේ මෙසේය.

“Standard in General, can designate.....any measure by which one judges a thing as authentic good or adequate.... Standard applies to any authoritative rule, principle or measure used to determine the quantity, weight, or extent or especially the value quality level or degree of thing....”(Webster's Third New International Dictionary, 1971,432 p.)

යම් දෙයක තත්ත්වය හෝ විශේෂයෙන් වටිනාකම, ගුණාත්මකභාවය, මට්ටම හෝ ගණන, බර හෝ ප්‍රමාණය තීරණය කිරීමට හාවිත කරනු ලබන යම් සාධිකාරී නිතියක්, මුලධර්මයක් හෝ මිනුමක් ප්‍රමිතියයි. යම් නියමුකරුවන් පිරිසක් විසින් යම් දෙයක් හොඳ මට්ටමකටත්, සුදුසු මට්ටමකටත්, සාධිකාරී මට්ටමකටත් පත් කිරීමට ද හාවිත කරනු ලබයි.යම් කිසි දෙයක් සඳහා පොදුවේ හාවිතයට සැකසු ඒකමතියකි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව ප්‍රමිතිකරණය යනු “ විද්‍යාව, තාක්ෂණය සහ ආර්ථිකය යන කෙශ්‍රයන්හි හට ගන්නා ප්‍රශ්න සඳහා නැවත නැවතත් යේදීමට හැකි යෝගාතම විසඳුම් සෞයා ගැනීමේ ක්‍රියා පිළිවෙළකි.එසේම එය සංකීර්ණ තත්ත්වයක සිට සරල තත්ත්වයකට ගෙන ඒමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.”(ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,(19-),පි.2.) මෙහි යෝගාතම විසඳුම යන්නෙහි අදහස වන්නේ ඉතාමත් සාධාරණ විසඳුමයි. ප්‍රමිතිකරණ ක්‍රියාවලියෙහි ප්‍රධාන අංශයක් වන්නේ ප්‍රමිති සකස කිරීම, ප්‍රමිති නිකුත් කිරීම සහ ප්‍රමිති ක්‍රියාත්මක කිරීමයි. ප්‍රමිතියක් යනු ප්‍රමිතිකරණ ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් යැයි සඳහන් කළ හැකිය. ජන පිවිතයේ යෝගාතම ප්‍රතිලාභ අරමුණු කොටගෙන විද්‍යාවේ, තාක්ෂණයේ සහ පළපුරුද්දේදී ඒකාබද්ධ ප්‍රතිඵල පදනම් කොටගෙන අදාළ සියලුම අංශවල අනුමැතිය හෝ සහයෝගය ඒකමතික හාවියෙන් පිළියෙළ කොට අන්තර්ජාතික, කලිඹිය හෝ ජාතික මට්ටමේ පිළිගත් ආයතනයක් මගින් අනුමත කර මහජනය වෙත නිකුත් කරනු ලබන ලේඛනය ප්‍රමිතියක් ලෙස නිවැරදිව හඳුනාගත හැකිය. දේශීය වශයෙන් ග්‍රන්ථ නිෂ්පාදනය සහ ප්‍රකාශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ප්‍රමිති කිහිපයක් ඇශෙෂනට විධිමත් ප්‍රමිති සම්පාදනය වීමක් හෝ ඒ අනුව ක්‍රියාත්මක වීමක් දක්නට නොමැති තරමය. මෙතරම් දැසුණු තාක්ෂණික ලේඛන ශ්‍රී ලංකාව ප්‍රමිති සඳහා යොමු වන්නේ 20 වන ගතවර්ෂයේ අග හාගෙයේ දී එනම්, 1965 දීය. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ නිෂ්පාදනය සහ ප්‍රකාශනය සම්බන්ධ ප්‍රමිති සම්පාදනය විධිමත් අයුරින් ආරම්භ වනුයේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයේ ආරම්භයන්

සම්ගය.එතෙක් දේශීය වශයෙන් විදේශීය බලපැමූ මත නිර්මාණය වුණු ප්‍රමිති මාලාවක් ගුන්ථ සම්පාදනයේ දී ප්‍රකාශන ආයතන විසින් අනුගමනය කරනු ලැබුවද, එය ප්‍රකාශන ආයතනයන්හි අභිමතය පරිදි සංශෝධනය කර ගනිමින් ප්‍රයෝගනයට ගන්නා ලදී.වර්ෂ 1990 දී ශ්‍රී ලංකා ජාතික ප්‍රාස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ආරම්භ වීමත් සමග ගුන්ථ නිෂ්පාදනය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් ප්‍රමිති හඳුන්වා දෙන ලදී.එසේ වුවත් දේශීය ප්‍රකාශන ආයතන විසින් ගුන්ථ ප්‍රමිති හාවිත කිරීම පොදුගැලිකව මෙන්ම සූක්ෂම ආකාරයට සිදු කරනු ලැබුව ද විධිමත් අයුරින් ප්‍රයෝගනයට ගැනීමක් දැකිය නොහැකි වේ. රට හේතු වශයෙන්මූලි ලංකා ප්‍රමිති ආයතනය විසින් මේ පිළිබඳව දැනුවත් කිරීම සිදු නොකිරීමත්, ගුන්ථ සඳහා වෙන් වුණු ප්‍රමිති මාලාවක් එහි දක්වා නොතිබේමත් මේට හේතු වන්නට ඇත. එසේ හෙයින් ශ්‍රී ලංකාවේ ගුන්ථ නිෂ්පාදනය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් පවත්නා ප්‍රමිති විධිමත් කිරීමත්, ප්‍රකාශන ආයතන දැනුවත් කිරීමත්, දේශීය වශයෙන් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ.

ගුන්ථ නිෂ්පාදනය හාප්‍රකාශනය සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති අන්තර්ජාතික ප්‍රමිති

ලෝකයේ ප්‍රකාශයට පත් කරනු ලබන ගුන්ථ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් හඳුන්වා දී ඇති ප්‍රමිති රාශීයක් පවතී. එකි ප්‍රමිති නුතන ගුන්ථ නිෂ්පාදන සහ ප්‍රකාශනය ත්‍රියාවලිය තුළ අඩු වැඩි වශයෙන් හාවිත වීම දක්නට ලැබේ.

01. ඉග්ලා යුතෙස්සේකෝ ගුන්ථ ප්‍රකාශන ප්‍රමිති. (IFLA-UNESCO Publication Standards)

02. පොදු ජාත්‍යන්තර ප්‍රමිති ගුන්ථ විද්‍යාත්මක විස්තරය. (International Standards Bibliographic description, General –ISBD (G))

03. අන්තර්ජාතික ප්‍රමිති ගුන්ථ අංක ක්‍රමය. (International Standards Book Number –ISBN)

04. විද්‍යාපන විද්‍යාව සහ ප්‍රකාශනය පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිති (ISO International Standards for Information Science Publishing.)

පොත්වල සඳහන් ප්‍රධාන ගුන්ථනාම සටහන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති. (ISO-1086-1975 Documention Title leaves of a Book.)

කෙටි මාත්‍යකාකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති. (ISO-18-1955 Short Conent List of Periodical or Other Documantation.)

පොත් වල මාත්‍යකා කා වැදුදීම (Spin Title on Books and other Publication –ISO 6357:1985.)

ලිවීම සහ පරිවර්තන කුම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති. (ISO-01-140-10 Writing and Transliteration)

ගුන්ථවිද්‍යාත්මක පිටපත්කරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති.(ISO- R 30-1956 Bibliographical Strip.)

ප්‍රලේඛන සහ ප්‍රකාශන අනුකූලණිකාකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති. (ISO-999-1979 Documention Index of Publication.)

01. ඉග්ලා යුතෙස්සේකෝ ගුන්ථ ප්‍රකාශන ප්‍රමිති. (IFLA-UNESCO Publication Standards)

1964 වර්ෂයේ නොවුම්බර 19 වන දින පවත්වන ලද එක්සත් ජාතින්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කීර්ණ සංවිධානය (UNESCO) විසින් ගුන්ථයක් ලෙස සලකනු ලැබේමට නිරදේශීත ප්‍රමිති මාලාවක් දක්වා තිබේ. ඒ අනුව පොතක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පහත අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු විය.

- I. පිට කවරය හැර මුද්‍රිත පිටු 49 කට නොඅඩු විය යුතුය. (එකී පිටු ගණන අඩු ප්‍රකාශන ප්‍රස්ථිකා හෝ පත්‍රිකා ලෙස හැඳින්විය යුතුය).
- II. එක් කාණ්ඩයක් ලෙස හෝ කාණ්ඩ කිහිපයක් ලෙස අනුමිලිවෙළින් කඩාසි ගොණු කොට එකට බැඳ තැබිය යුතුය.
- III. වාර ප්‍රකාශනයක් හෝ වෙළඳ දැන්වීම් ප්‍රවාරණයක් ලෙස නිකුත් කළ එකක් නොවිය යුතුය.
- IV. ඉක්මනින් නැති වී යන අවශ්‍යතාවකින් යුත්ත වූවක් (සමරු ප්‍රකාශනයක් වැනි) නොවිය යුතුය.
- V. පොතේ පෙළට ප්‍රමුඛතාවයක් ලැබිය යුතුය.

ලමා පොත් හැර සේසු ග්‍රන්ථ සම්බන්ධයෙන් දැනට ලේකයේ බොහෝ රටවල අනුගමනය කරනු ලබන මුලික ග්‍රන්ථ ප්‍රකාශන ප්‍රමිතියක් ලෙස මෙය හාවිත කරනු ලබයි.

02. ජාත්‍යන්තර ප්‍රමිති ග්‍රන්ථ විද්‍යාත්මක විස්තරය.(පොදු)(International Standards Bibliographic description, General –ISBD (G))

ග්‍රන්ථ සහ අනෙකුත් ප්‍රස්ථකාල ද්‍රව්‍ය සඳහා පෙළුවේ හාවිත කළ හැකි ප්‍රමිතියක් ලෙස ISBD ප්‍රමිතිය හඳුන්වා දිය හැක. ජාත්‍යන්තර ප්‍රමිති ග්‍රන්ථ විස්තරය මුළුක සේතු 08 කින් යුත්ත වේ.

(අ) ග්‍රන්ථනාමය හා වගකීම් ප්‍රකාශය පිළිබඳ සේතුය.

(ආ)සංස්කරණ සේතුය.

(ඇ)ද්‍රව්‍ය (හෝ ප්‍රකාශන වර්ගය) පිළිබඳ විශේෂිත විස්තරය සේතුය.

(ඇ)ප්‍රකාශනය, බෙදා හැරීම ආදිය පිළිබඳ සේතුය.

(ඉ) හොඨික විස්තර සේතුය.

(ඊ) ග්‍රන්ථමාලා සේතුය.

(උ) සටහන් සේතුය.

(ඌ)ප්‍රමිති අංකය හා ලබා ගැනීමේ කොන්දේසි පිළිබඳ සේතුය.

වසර 35 කට ආසන්න කාලයක් පැරණි වන මෙම ISBD ප්‍රමිතිය වර්තමාන හාවිතය තුළ විභාල ගැටුවකට ලක්වෙමින් පවතී. ඊට හේතුව ISBD ප්‍රමිතිය නුතන ප්‍රස්ථකාල ද්‍රව්‍ය සහ ග්‍රන්ථ හඳුන්වා දීමේදී ප්‍රමාණවත් නොවීමත්, තොරතුරු සඳහා පිවිසිය හැකි නවීන දියුණු කුමෝපායන් සහිත ප්‍රමිතින් ඩීඩී වී තිබීමත් යන කරුණුය.

03. අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංක ක්‍රමය. (International Standards Book Number -ISBN)

ලේකයේ ප්‍රකාශයට පත් කරනු ලබන ග්‍රන්ථ සඳහා හඳුනාගැනීමේ කේතයක් වගයෙන් අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථය අංකය ග්‍රන්ථ තුළ අන්තර්ගත කරනු ලැබේ. ජාත්‍යන්තර සහ ජාතික වගයෙන් ක්‍රියාත්මක ප්‍රමිතියක් ලෙස ග්‍රන්ථ නිෂ්පාදකයින් සහ ප්‍රකාශකයින් විසින් මෙය ග්‍රන්ථ තුළ සටහන් කරනු ලබයි.

❖ අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංකය (ISBN) යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

ISBN (අයි.එස්.ඩී.එන්.) යනු Interational Standard Book Number යන්නට හාවිත වන හැකුවම් පදයයි. ඉලක්කම් දහතුනකින් (13)සමන්වීත මෙම අංකය සඳහා යොදා ගන්නේ 0 සිට 9 දක්වා වූ අරාබි ඉලක්කම් පමණි. අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංකය මගින් ඒ ඒ පොත සඳහා සුවිශේෂී අන්තර්ජාතික ප්‍රස්ථකාල දෙන අතර පොත් ප්‍රකාශකයන්, පොත් වෙළදුන්, ප්‍රස්ථකාලාධිපතින්, ලේඛකයන්, පායකයන් ඇතුළු ඒ ඒ පොත පිළිබඳ තොරතුරු ගවේෂණය කරන්නන්ගේ කාර්යය පහසු කරලිමටත් මෙම අංකය ප්‍රයෝගනවත් වේ.

❖ අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංක ක්‍රමය(ISBN) ශ්‍රී ලංකාවට හඳුන්වා දීම.

ISBN අංක ක්‍රමය 1986 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර එහි නියෝගීත ආයතනය වශයෙන් කටයුතු කිරීමේ වගකීම ජාතික ප්‍රස්ථිතකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙත පවරා තිබේ. මෙරට ප්‍රකාශයට පත්වන ප්‍රකාශන සඳහා ISBN අංක නිකුත් කිරීම දැනට මණ්ඩලයේ ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශය මගින් සිදු කරනු ලබයි.

❖ අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංක ලබා දිය හැකි ප්‍රකාශන.

- මුදිත පොත් සහ ප්‍රස්ථිතකා.
- බහු මාධ්‍ය ප්‍රකාශන.
- මිශ්‍ර මාධ්‍ය ප්‍රකාශන.
- වාර්ෂික ග්‍රන්ථ, වාර්ෂික සංග්‍රහ, ග්‍රන්ථ මාලා සහ නාමාවලි, අධ්‍යාපනික විතුපට, විභින්‍යෝ, සහ පාරදාශා ප්‍රකාශන.
- විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශන - මුදිත පිටපත් ලබා ගත හැකි පරිදි සකස් කරන ලද යන්ත්‍රයක් මගින් කියවිය හැකි පරි, විස්කරී, සංයුත්ත තැව් අදිය.
- අධ්‍යාපනික හෝ උපදේශකත්මක මෘදුකාංග.
- බිරේල් ප්‍රකාශන.
- සූක්ෂම රුපන ප්‍රකාශන.

❖ අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංක ලබා දිය නොහැකි ප්‍රකාශන

- දින පොත්, දින දැරුණ, සුබපැතුම්පත්, වෙළද දැන්වීම් වැනි තාවකාලික හාවතය සඳහා වන මුදිත ද්‍රව්‍ය.
- මුදිත සංගීත පොත් (ප්‍රස්ථාර සහිත).
- වාර ප්‍රකාශන ගණයට ගැනෙන ප්‍රකාශන.
- ග්‍රන්ථ නාම පිටවක් හෝ පෙළක් රහිත මුදිත විතු.
- පෙළුද්ගලික ලියකියවිලි.
- ගබඳ තැව් හා පටි.

❖ අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංකයේ ව්‍යුහය

නිදුසුනක් ලෙස ISBN 978-955-8877-08-6 නැමැති අංකයේ ව්‍යුහය පහත පරිදි වේ.

රුපසටහන 03 : ISBN අංකයෙහි ව්‍යුහය



මූලික හඳුනුම් අංකය

අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංක මධ්‍යස්ථානය මගින් ISBN අංකයෙහි ඉලක්කම සංඛ්‍යාව දහතුනක් (13) දක්වා ප්‍රසාරණය කිරීමේදී ISBN යන අකුරු හතර ඉදිරියෙන් 978 යන සංඛ්‍යාව යොදා ගෙන තිබේ. ISBN අංකය සඳහා මෙම අංකය ලබා ගෙන තිබෙන්නේ අන්තර්ජාතික අංකන ක්‍රම පිළිබඳ

පුරෝපා මධ්‍යස්ථානය (European Article Numbering (EAN) International) මගින් ලබා දෙන ප්‍රමිති ගත අංක ක්‍රමයට අනුවය. සැම ISBN අංකයකම මෙම 978 යන සංඛ්‍යාව තොටෙන් පවතී.

කළාපීය හැඳුනුම් අංකය

කිසියම් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් වූ රට කුමක්ද යන්න හඳුනා ගැනීමට කළාපීය අංකය ප්‍රයෝගනවත් වේ. මෙම අංකය තීරණය කිරීමේදී ජාතික, භාෂාමය, භුගෝලීය හෝ වෙනත් කරුණු මත අංකය තීරණය කරනු ලැබේ. කළාපීය හැඳුනුම් අංකය ලබා දෙනුයේ අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංක මධ්‍යස්ථානය විසිනි.

කළාපීය හැඳුනුම් අංකය සඳහා නිදසුන්:

- | | |
|------|--|
| 0 | එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රොලිඩාව, |
| | සිම්බාබිවේ |
| 3 | ඡර්මනිය |
| 81 | ඉන්දියාව |
| 951 | ගින්ලන්තය |
| 955 | ශ්‍රී ලංකාව |
| 9971 | සිංගල්පුරුව |

ප්‍රකාශක හැඳුනුම් අංකය

කිසියම් ග්‍රන්ථයක ප්‍රකාශකයා කවරක්ද යන්න හඳුනාගත හැකි වන්නේ ප්‍රකාශක හැඳුනුම් අංකය මගිනි. ප්‍රකාශයට පත් කරනු ලබන ග්‍රන්ථ සංඛ්‍යාව අනුව ප්‍රකාශක හැඳුනුම් අංකය දැරුස වීම හෝ කෙටි වීම සිදු වේ. ඉතා විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රකාශකයෙකුට කෙටි ප්‍රකාශක හැඳුනුම් අංකයක් ද අවු ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රකාශකයෙකුට දැරුස ප්‍රකාශක හැඳුනුම් අංකයක් ද නියම කරනු ලැබේ.

ග්‍රන්ථ නාම හැඳුනුම් අංකය

කිසියම් ප්‍රකාශකයෙකු විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ග්‍රන්ථ සංඛ්‍යාව හඳුනා ගැනීම සඳහා ග්‍රන්ථ නාම හැඳුනුම් අංකය ප්‍රයෝගනවත් වේ.

පරික්ෂක අංකය

පරික්ෂක අංකය අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංකයක දහතුන්වෙනි මෙන්ම අවසාන ඉලක්කම වන අතර, එම ඉලක්කම තීරණය කරනු ලබන්නේ ඉතිරි ඉලක්කම් දොළඟ පිළිබඳව කෙරෙන සංකීරණ ගණනය කිරීමකින් පසුවය. කිසියම් ග්‍රන්ථයක් සඳහා දෙන ලද අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංකයේ තීරවදාතාවය පරික්ෂා කරනු ලබන්නේ මෙම පරික්ෂක අංකය මගිනි. පරික්ෂක අංකය සැම විටම තනි ඉලක්කමකි.

ISBN අංකය ඉල්ලුම් කළ යුතු අවස්ථා.

- ප්‍රථම වතාවට ප්‍රකාශයට පත් කරනු ලබන සැම ග්‍රන්ථයක් සඳහා.
- එකම ග්‍රන්ථයක් විවිධ ආකාරයේ බැමි වලින් යුතුව මූල්‍යයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන අවස්ථා වල. (බෝඩි කවර බැමිම, කඩ්පැසි කවර බැමිම)

- ගුන්පායක සැම සංස්කරණයක් සඳහාම - මෙහිදී මූල් ගුන්පායට වඩා පෙළෙහි වෙනසක්, සැකැස්මෙහි වෙනසක්, බැමිමෙහි වෙනසක්, කඩදැසියෙහි වෙනසක් හෝ මුදුණෙයෙහි වෙනසක් තිබිය යුතුය. එවැනි වෙනසක් නොමැති නම ඒ සඳහා නව අංකයක් ලබා නොගත යුතුය. එබදු ගුන්පා නැවත මුදුණෙය සඳහා මූල් ගුන්පායට යොදා ගත් අංකයම හාවිත කළ යුතුය.
- කිසියම් ගුන්පායක් භාජාවන් කිහිපයකට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කරන විට දී ඒ ඒ භාජා අනුව වෙන් වෙන් වශයෙන් ISBN අංක ලබා ගත යුතුය.
- වෙළම කිහිපයකින් සමන්වීත ගුන්පායක් ප්‍රකාශයට පත් කරන විට එක් එක් අංකය බැඳින් ලබා ගත යුතු අතර, සම්පූර්ණ කට්ටලය සඳහාම වෙනම අංකයක් ලබා ගත යුතු වේ.
- කිසියම් ගුන්පායක අනුමායා මුදුණෙයක් (Facsimile Reprint) මූල් ගුන්පායේ ප්‍රකාශක නොවන ප්‍රකාශකයෙකු විසින් නිකුත් කළ විට රට අල්ත් අංකයක් ලබා ගත යුතු වේ.
- පාය ගුන්පා වලට අදාළව (Text Box, Manuals) ප්‍රකාශයට පත් කරනු ලබන කෘතීන් සඳහා අංක ලබා ගත යුතු වේ.
- නොබදී පිටු වශයෙන් ප්‍රකාශයට පත් වන ප්‍රකාශන (Loose – Lea Publication) හැඳුනා ගැනීම සඳහා අංක ලබා ගත යුතු වේ.
- ප්‍රකාශකයෙකු විසින් කළින් ප්‍රකාශයට පත් කරන ලද එහෙත් අංක ලබා නොගත් ප්‍රකාශන සඳහාද ISBN අංකය ලබා ගත හැකිය.

04. විද්‍යාපන විද්‍යාව සහ ප්‍රකාශනය පිළිබඳ අන්තර් ජාතික ප්‍රමිති. (ISO-International Standards for Information Science & Publishing.)

වර්ෂ 1946 දී ලන්ඩන් නුවරට රස් පු රටවල් 25 ක නියෝජිතයින් පිරිසක් විසින් අන්තර්ජාතික සඛාලාවයන් සහ කාර්මික ප්‍රමිතින්ගේ එකමුතුවක් ස්ථාපිත කිරීමේ අරමුණින් යුතුව එක්සේ වන ලදී. එහි ප්‍රතිඵලය වූයේ 1947 පෙබරවාරි මස 25 වන දින නිල වශයෙන් අන්තර් ජාතික ප්‍රමිති ආයතනය තම කටයුතු ආරම්භ කිරීමය. එහි ආයතනය අද වන විට සාමාජික රටවල් 164 දක්වා වර්ධනය කර ගතිමින් රාජ්‍යන් අතර අන්තර් සම්බන්ධතාවයන් වර්ධනය කර ගතිමින් ස්වකිය වශයෙන් ඉටු කරනු ලබයි. අන්තර්ජාතික ප්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කරනු ලබන ගුන්පා සඳහා අවශ්‍ය පොදු ප්‍රකාශන ප්‍රමිති හඳුන්වා දී තිබේ. විශේෂයෙන් මෙම ප්‍රකාශන ප්‍රමිති ජාත්‍යන්තර වශයෙන් සැම ප්‍රකාශනයකටම පොදුවේ හාවිත කළ හැකි වන පරිදීදෙන් තිර්මාණය කර තිබීම වැදගත් කොට සැලකිය හැකිය.

ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය විසින් සම්පාදිත ප්‍රමිති වර්ගීකරණයට අනුව ප්‍රකාශනය සහ ගුන්පා උදෙසා වන ප්‍රමිති විද්‍යාපන විද්‍යාව (**Information Science**) යටතේ දක්වා ඇති අතර එහි වැඩි වශයෙන් ප්‍රකාශනය පිළිබඳ වන ප්‍රමිති දක්වා තිබේ. එහි 01-140-10 ප්‍රකාශනය සම්බන්ධ ප්‍රමිති.

අන්තර් ජාතික ප්‍රමිති ආයතනය විසින් 2009 දී සම්පාදනය කළ ISO Catalogue නම් කෘතීයෙහි ප්‍රශ්නකාල සහ ප්‍රකාශන සේෂ්‍යායට අදාළ ප්‍රමිති 01.110 සිට 01.140.40 දක්වා ඇත. ඒ අනුව ප්‍රධාන සේෂ්‍යා 2 ක් යටතේ ප්‍රමිති වර්ග කර දක්වා ඇත.

- 01.110 කාස්ටෝකි නිෂ්පාදනය ප්‍රලේඛනය (Technical Product Documentation)

මෙම සේෂ්‍යාය යටතේ ප්‍රමිති 19 ක් දක්වා ඇත.

- 01.140 කාස්ටෝකි නිෂ්පාදනය ප්‍රලේඛනය

මෙම සේෂ්‍යාය යටතේ උප සේෂ්‍යා 04 ක් දක්වා ඇත.

- 01.140.10 ලිවීම සහ අක්ෂර පරිවර්තනය (Writing and Transliteration)
- 01.140.20 තොරතුරු විද්‍යාව (Information Science)
- 01.140.30 පරිපාලනමය ප්‍රලේඛනය (Documentation in administration)
- 01.140.40 ප්‍රකාශනය (Publishing)

• 01.140.10 ලිවිම සහ අක්ෂර පරිවර්තනය (Writing and Transliteration)

මේ යටතේ විවිධ වූ ප්‍රමිති දක්වා ඇතු. ISO233:1984 යනු ප්‍රලේඛන සඳහා වන අන්තර්ජාතික ප්‍රමිතියයි. ISO 15924:2004 න් විස්තර කෙරෙන්නේ තොරතුරු සහ ප්‍රලේඛනය පිළිබඳවයි. සමස්ථ ප්‍රමිති 16 ක් අඩංගු මෙහි අක්ෂර පරිවර්තන ප්‍රමිති හඳුන්වා දී තිබේ.

❖ 01.140.40 ප්‍රකාශනය (Publishing)

මෙහි ප්‍රමිති 13 ක් යටතේ ප්‍රමිති දක්වා තිබේ. එහි දක්වා ඇති ප්‍රමිති කුළින් ග්‍රන්ථ නිෂ්පාදනය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් වන ප්‍රමිති පහත විස්තර කොට තිබේ.

01. පොත්වල සඳහන් ප්‍රධාන ග්‍රන්ථනාම සටහන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති. (ISO-1086-1975 Documentation Title leaves of a Book.)

• පොත් වල ග්‍රන්ථනාම පිටු වල ගුණාත්මකභාවය

ග්‍රන්ථයක් තුළගුන්ථනාමදෙකකටවැඩියෙයාදානොගත යුතු අතර පොතක සාමාන්‍යයෙන් පිටුවල අන්තර්ගත වන දැ ග්‍රන්ථ නාමයෙහි මුදණය කරනු ලැබේම එම ග්‍රන්ථයෙහි ගුණාත්මකභාවය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපායි. මෙකි ග්‍රන්ථ නාමය මෙය සාමාන්‍ය වශයෙන් පොතක පිටු දෙකකට සීමා වන පරිදි මුදණය කළ යුතු වේ. ග්‍රන්ථනාමය ප්‍රධාන වැකිය ලෙසද ග්‍රන්ථනාමයේ ප්‍රමාණයට අඩු ප්‍රමාණයෙන් පවතින දැ උප ග්‍රන්ථනාමය ලෙස ද හඳුන්වා දිය යුතු අතර එක් කොළයකට එකිනෝ නාම දෙකම සීමා විය යුතු වේ.

• ග්‍රන්ථනාම පිටුවෙහි ඇතුළත් විය තොරතුරු පිළිබඳ ප්‍රමිති

මාත්‍රකා එකිනෙක සම්බන්ධ වන ආකාරය කෙටියෙන් අවම තොරතුරු ප්‍රමාණයකින් දැන ගැනීමට හැකි ස්ථානය මෙය වන බැවින් නිවැරදිව සහ සංස්කීර්ණ එය සම්පාදනය කළ යුතු වේ.

- ✓ කර්තාවරුන්ගේ නම, සම්පාදකයින්, සංස්කාරකවරුන්, තනි හෝ ආයතන කර්තාත්වය ද යන්න තොරතුරු අපට දැන ගැනීමට මෙය උපකාරීවන පරිදීදෙන් සම්පාදනය කළ යුතු වේ.
- ✓ අනෙකුත් සැම උපකාරීකයන්ගේ තොරතුරු, තනි හෝ ආයතනික වශයෙන් දැන ගත හැකිවන අයුරින් ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය.
- ✓ පොතේ ප්‍රධාන ග්‍රන්ථ නාමය දැනගත හැකි වන පරිදි දැක්විය යුතුය.
- ✓ මුල් පිටපතෙහි භාෂාව හා ග්‍රන්ථ නාමය, අඩංගු ක්‍රියාකාරකම්, මෙය පරිවර්තනයක් නම් එහි විස්තර දැක්විය යුතුය.
- ✓ ප්‍රමාද වී හෝ කළීන්ම ග්‍රන්ථ නාමයෙහි වෙනස්කම් පවතින්නේ නම් එය අනෙකුත් සැම සංස්කරණයකිදීම දැක්විය යුතුය.
- ✓ සංස්කරණයක් නම් එහි සංස්කරණ අංකය දැක්විය යුතුය.
- ✓ ප්‍රකාශනයට පත් කළ ස්ථානය දැක්විය යුතුය.
- ✓ ප්‍රකාශකගේ නම් සඳහන් කළ යුතු වේ.
- ✓ ප්‍රකාශකයට පත් කළ අවුරුද්ද හා දිනය දැක්විය යුතුය.
- ✓ කාණ්ඩායක් නම් එහි කාණ්ඩ අංකය, හෝ විවිධ වූ කොටස් වලින් සමන්විත වන්නේ නම් එහි අංකය දැක්විය යුතුය.
- ✓ ග්‍රන්ථ මාලාව හෝ ග්‍රන්ථ මාලා අංකය පොතෙහි රාමුව හා එහි කොටස් එකතු කිරීම වලදී සඳහන් කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.
- ✓ මුල් පිටපත සංස්කරණය කළ දින වකවානු, අල්ත් සංස්කරණයේ අඩංගු විය යුතු වන්නේය.
- ✓ මුල්ම මුදණය සිදු කළ දින වකවානු සංස්කරණයෙදී හා වර්තමාන මුදණ වලදී හා අනාගත මුදණ වලදී යෙදිය යුතු වන්නේය.

- ✓ ගුන්පත්‍රාමයේ, උප ගුන්පත්‍රාමයේ පරිවර්තන හා සම්බන්ධිකරණ අනෙකුත් කොටස් වල අංකය හා ගුන්පත්‍රාමය තොරතුරු පිටු වල යටින් නිර්මාණාත්මකව ඉදිරිපත් කළ යුතු වේ.
- ✓ අන්තර්ජාතික ප්‍රමිතිකරණයේ පොත් අංකය වන ISBN අංකය සඳහන් කළ යුතු වන්නේය.

• ගුන්පත්‍රාම පිටුවෙහි කර්තාවරුන් දැක්වීම

තනි කර්තාගේ නම හා ආයතන කර්තාවරුන්ගේ නම හෝ එකතුන්, සංස්කාරකයන්ගේ වගකීම හා සංස්කාරකයන් ගුන්පත්‍රාම නාමවල සම්පූර්ණ අරුත් මුදුණුවට පෙර ලබාදිය යුතු වන්නේය. එක් එක් නම සඳහන් කළ තොහැකි වන්නේනම් එය ගුන්පත්‍රාම පිටුවෙහි සඳහන් කරනු නොලබයි. ගුන්පත්‍රාමයක් සම්පූර්ණ වශයෙන් අංග සම්පූර්ණ විය යුතු අතර එක් එක් ආකාරයෙන් පැහැදිලිව පොතෙහි අන්තර්ගතය තේරුම් ගත හැකිවන පරිදි එය ඉදිරිපත් කිරීම සිදු කළ යුතු වේ.

ගුන්පත්‍රාමය තුළින් කර්තාවරයාගේ ගුණාත්මකභාවය සහ කානිලේ ස්වරුපය ආදිය තීරණය කරනු ලබයි. එසේ හෙයින් කර්තා තමනට අවශ්‍ය ගුන්පත්‍රාමය මිස්සේ කර්තා කාරකය නිර්මාණය කර හඳුන්වා දෙනු ලැබීම සිදු කළ යුතු වේ.

• සම්බන්ධිකාරකයන් හඳුන්වා දීමේ ප්‍රමිති

පහත සඳහන් ආකාරයට සම්බන්ධිකාරකයන් සඳහන් කළ හැක.

- ✓ අණදෙන්නා
- ✓ පරිවර්තක
- ✓ සංස්කාරක
- ✓ අනෙකුත් හඳුන්වාදෙන්නන්
- ✓ විතු ශිල්පීන්
- ✓ ඇතුළු කරන්නන්
- ✓ ආයතනික අනුග්‍රාහකයන්
- ගුන්පත්‍රාමය සකස් විය යුතු ආකාරය
 - ✓ පොතකට යොදන ගුන්පත්‍රාමය කෙටි පැහැදිලි ගුන්පත්‍රාම නාමයක් විය යුතු වන්නේය.
 - ✓ ගුන්පත්‍රාම වල උප ගුන්පත්‍රාම නාම තිබේ නම ඒවා ප්‍රධාන ගුන්පත්‍රාම නාමයෙන් වෙනස් විය යුතු වන්නේය.
 - ✓ කාණ්ඩා වලින් සම්බන්ධිත ගුන්පත්‍රාමයක් නම ගුන්පත්‍රාම සහ උප ගුන්පත්‍රාම නාම තිබිය යුතු අතර ඒවා අරුතෙන් එක සමාන විය යුතු වන්නේය.
 - ✓ වගකීම් ප්‍රකාශනය කරනු ලබන මාත්‍රකා ලතින්, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියන්, ජර්මන්, ස්පාජෝන්දු හෝ කැන්ඩින් ආකාර ඒවා නම පරිවර්තනය කර දිය යුතු වන්නේය.
- කාණ්ඩා අංකකරණය

පොතෙහි කාණ්ඩා පවතින්නේ නම් සඳහන් කාණ්ඩා ගණන හින්දු සහ අරාබි සංඛ්‍යාවලින් අංක කළ යුතු වේ.

• සංස්කරණය සහ මුදුණුය

සංස්කරණයක් නම් එහි දැනට ලබා දී ඇති හා අංකතෙන් ලබා දෙන නිර්මාණාත්මක ගුන්පත්‍රාම නාමය වෙනස් කිරීම යතුරු ලියනයේදී හා ලිවිමේදී හැකියාව ලැබෙනු ඇතේ. පොත නැවත මුදුණුය කරන්නේ නම් (උදා:- නව මුදුණුය හා උපගුන්පත්‍රාම නමා සහිතව) නියමිත පරිදි උපගුන්පත්‍රාම නාම සමග මුදුණුය කළ යුතු වේ.

• ප්‍රකාශනය සහ ප්‍රකාශන ස්ථානය දැක්වීම

ප්‍රකාශකයන්ගේ නම සහ ස්ථානය වගකීමක් සහිතව ඉදිරිපත් කළ යුතු වේ. මෙහිදී සම්පූර්ණ නම හා ලිපිනය ප්‍රකාශක හා ඔවුන්ගේ ස්ථානය නිවැරදිව සඳහන් කළ යුතු වේ.

- ප්‍රකාශනයට පත් කළ වර්ෂය සහ දිනය දැක්වීම

ප්‍රකාශනයට පත් කළ අවුරුද්ද හා දිනය එකිනෙකින් සම්බන්ධ වෙමින් සාමාන්‍ය පරිදේදෙන් දින දැරශනයට අනුව හින්දු අරාබි ඉලක්කම් විෂින් ග්‍රන්ථයෙහි සඳහන් කළ යුතු වේ.

- ISBN සටහන් කිරීම

අන්තර්ජාතික ප්‍රමිතිකරණ ග්‍රන්ථ අංකය මාත්‍රකාවක් සේ සලකා මෙම ප්‍රකාශන වල මාත්‍රකාවට පහළින් සඳහන් කළ යුතු වන්නේය.

02. කෙටි පෘතු/සූචි පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති. (ISO-18-1955 Short Content List of Periodical or Other Documentantion.)

- කෙටි සූචි ලැයිස්තු, කාලීන වාර්තා සහ අනෙකුත් ලේඛන සඳහන් කිරීමේ ප්‍රමිති.

කෙටි සූචිකරණ ලැයිස්තු යනු ප්‍රධාන කොටස් වල සංක්ෂීප්තයන් හා ඉතාම වැදගත් ලිපි හා අනෙකුත් කාලීන වාර්තා, තනි එකතුන් හෝ වාර්තා හෝ ඒ හා සමාන ලේඛන වල අන්තර්ගත කරුණු පිළිවෙළකට සටහනක් සේ සැකසු ලේඛනයකි. මෙහි අන්තර්ගතයන්හි සම්පූර්ණ සංක්ෂීප්තයක් දක්නට ලැබෙන සේ ඉදිරිපත් කළ යුතු වේ. එක් එක් වර්ග සඳහා කෙටි සූචි ලැයිස්තු සම්පාදනය පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.

(අ) කර්තාගේ නම (සඳහන් කර ඇත්තැම්)

(ආ) ග්‍රන්ථ නාමය

(ඇ) අදාළ පිටු පවතින ආකාරය, ප්‍රථම හා අවසන් පිටු වල අන්තර්ගතය, සූචිකරණ වචන, පැහැදිලි කිරීම් අන්තර්ගත විය යුතුයි.

පසුව ග්‍රන්ථ නාම, උපලේඛන ලිපි සහ අනෙකුත් සැම ලිපියකම අන්තර්ගතය අවසාන විය යුතු වන්නේය. අවසානයේ ග්‍රන්ථ නාමයට අදාළ කළාත්මක ලිපි වල අන්තර්ගතයක් එක් කළ යුතු වේ. කෙටි සූචිකරණ ලැයිස්තු එක සමාන ස්වරුපයේ එක් එක් නිකුත් කිරීම්, උසස් කිරීම් පිටපත් එක තක්වයෙන් පවත්වා ගැනීමට පිළිවෙළකට සකසා ගත යුතු වේ.

- ✓ ප්‍රථම පිටුව තුළ අන්තර්ගත වනුයේ නිකුත් කිරීමිය. (දැන්වීම් වලට පෙර)
- ✓ ප්‍රථම පිටු වල සටහනක්ද අන්තර්ගත විය යුතුය.

මෙහි නිමාව හා යතුරු ලියනය කිරීම් පිටපත දැමීමට පෙර නිවැරදි බලා එක් එක් කොටස් කාලීන වාර්තා (වාර්තා හෝ ඒ හා සමාන ලේඛන) සමග සකසා ස්ථීර වශයෙන් පිටපත නිකුත් කළ යුතු වේ.

03. පොත් වල ග්‍රන්ථ නාම කා වැදුදීම (Spin Title on Books and other Publication –ISO 6357:1985.)

පොත් හා ඒ සමාන ප්‍රකාශන සේවීමේ පහසුව සඳහා එකට ගොනු ගත කර හෝ ඒවායේ ඉදිරි පිටු වල ග්‍රන්ථ නාමයන් සඳහන් කර ඇත. එකිනෙකට වෙනස් ආකාරයන්ගෙන් පරිවර්තන, නවකතා, සහ ඒ හා සමාන අනෙකුත් ලියකියවිලි සංවර්ධනය කර විවිධ ප්‍රස්තකාල වල විවිධාකාරයන් එකතුන් සැකසීමට පියවර ගෙන ඇත. මෙම කුමය පොත් පත් ඉක්මනින් හා පහසුවෙන් හඳුනා ගැනීමට උපකාරී වේ. ප්‍රකාශකයේ ප්‍රකාශනයට පත් කරන ලද පොත් අන්තර් ජාතික ප්‍රමිතිකරණයට ලක් කිරීමට ඔවුන් විසින් ලිපියක් මගින් ප්‍රමිතිකරණ ආයතනයන් ඉල්ලීමක් කළ යුතුය. මෙහිදී ප්‍රමිතිකරණ ආයතනය මගින් එම පොත් හෝ ඒ හා සමාන අනෙකුත් ලේඛන වල මාත්‍රකා මූල් පිටුවට කැඳී පෙනෙන ලෙස යොදා ප්‍රස්තකාල පාඨකයාට හඳුනා ගැනීමට පහසුවෙන් ඉදිරිපත් කරන ලදී. සාමාන්‍ය ප්‍රකාශන සඳහා මෙම අන්තර්ජාතික ප්‍රමිතිකරණය යෙදීම අනිවාර්ය කෙරෙන නිතිද පවතී. (තත්ත්වය හා පෙනුම) ග්‍රන්ථ නාම කා වැදුදීම සඳහා මෙය විශේෂයෙන් බලපායි. මෙම ග්‍රන්ථ නාම පොත් වල සඳහන් කිරීම සඳහා පොත් ලියවී ඇති හාඡාවට සමාන හාඡාවක් යොදා ගන්නා අතර එක් එක් ප්‍රකාශන කාලීන වාර්තා හා අනෙකුත් ආකරණයේ ලේඛන එක් එක් රාක්ක වල

සහ වර්ගීකරණයට ලක් කොට පොත් රාක්ක වල අසුරා ගැනීමට පහසු වන පරිදීදෙන් ඉදිරිපත් කළ යුතු වේ. හාඡා යොදා ගෙන පුස්තකාල හඳුනා ගැනීමේ අරමුණ මූල් කොට ගෙන පොත් වල ගුන්ප නාම කා වැදුදීම සිදු කිරීම වැදගත් වේ.

• ගුන්ප නාම කා වැදුදීම

ප්‍රකාශන පොත් හා අනෙකුත් සගරා වල ගුන්ප නාමය කා වැදුදා හෝ ලියා කොළය මත මැසීමක්, ස්වේච්ඡා කිරීමක්, හෝ ගම් තැවටීමක් සිදු කරනු ලැබේය යුතු වේ. එලෙස පොතේ ගුන්ප නාමයට සිදු කරනු ලබන්නේ ගුන්ප නාමය කළ පවත්වා ගැනීමටත් දිගු කාලීනව ආරක්ෂා කර ගැනීමටත්ය.

• කා වැදුදු ගුන්ප නාම

පොතක ගුන්ප නාමය මුදුණය කර එය ඉන් පසුව කා වැදුදීම සිදු කළ යුතු වේ.

• පරිවර්තන කෘති වල ගුන්ප නාම කාවැදුදීම

සාමාන්‍යයෙන් පරිවර්තන පොත් වල ගුන්පනාම කා වැදුදීම සිදු කරනු ලබනුයේ හරස් අතට පිහිටන ආකාරයටය. එසේ හෙයින් පරිවර්තන ගුන්ප වල ගුන්ප නාම සටහන් කිරීම හරස් අතට කළ යුතු වන්නේය.

• මායිම ගුන්ප නාම කා වැදුදීම

වාර්තාමය නොවන ගුන්ප නාම වලට අදාළව වල වැඩිදුර දැක්වීම සඳහා ගුන්ප නාමයන් මායිම්ව කා වැදුදුනු ලබයි. මෙහිදී ඉහළ සිට පහලට කඩාසියේ මධ්‍යයෙන් සිදු කරනු ලැබේ. මෙය කවරයේ මුදුණය කර ප්‍රකාශනයට පත් කළ යුතු වේ.

පුස්තකාල හඳුනා ගැනීම සඳහා ගුන්පනාම කාවැදුදීම

පුස්තකාල වල හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා වෙනම ප්‍රදේශයක පොතෙහි ගුන්ප නාම කා වැදුදීම සිදු කළ යුතු වේ. පොත් වල කා වැදුදු මාත්කා වලට යටින් මුදුන සංඛ්‍යා අලවා ඒ මත මුදුනව තැබේය යුතු වේ.

පිට කවරය

(අ) කා වැදුදු ගුන්ප නාම

(ආ) පටුන හා පිට කවරය

කා වැදුදු ගුන්ප නාම පොතෙහි පිට කවරය මත හා ගුන්ප නාමය මත දුව්ලි වැනි ද්‍රව්‍යක් යොදා ගුන්ප නාමය ඉස්මතු කිරීම වැනි කාර්යයන් මගින් පටුන හා පිට කවර සකස් කළ යුතු වේ. මේ කෙසේ වෙතත් මෙම නම් කතාවරයා විසින් හෝ ප්‍රකාශකයන් පොතට එකතු කළ යුතු වේ. එලෙසම මෙම පොත් වල ප්‍රකාශකයාගේ ප්‍රකාශන නාමය අනෙකුත් නොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව පැවතිය යුතු වේ. මෙම කා වැදුදු ගුන්ප නාම මගින් පොතෙහි කොටස් එකිනෙක සම්බන්ධ කරන අතර කාලීන මාත්කා සංසන්ද්‍යය කිරීම, කොටස් සංඛ්‍යා යෙදීම, මුදුන වර්ෂය යෙදීම ප්‍රකාශනයේදී සිදු කළ යුතු වේ. එක් එක් කොටසහි කොටස් අංකය කා වැදුදීම සිදු කරනු ලැබේය යුතු වේ. එම කොටසහි මාත්කාව හා අංකය පවතින ඉඩ ප්‍රමාණයෙහි කා වැදුදීය යුතු වේ. විවිධාංග වලින් යුතු ප්‍රකාශන හා කොටස් අංකය සඳහන් නොකරන ලද ගුන්ප නාමය පමණක් සඳහන් කිරීම විවිධාංග ප්‍රකාශන තුළ අනිවාර්යයෙන්ම පැවතිය යුතු වේ. කෙසේ කොතනක පැවතියත්, කා වැදුදු ගුන්ප නාම අදාළ පොතෙහි අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු වේ. මෙය අත්‍යාවශ්‍ය නොවන අතර වාර්තාමය නොවන ඒවායෙහි කා වැදුදු ගුන්ප නාම පැවතිම ප්‍රයෝගනවත් වනු ඇත.

• උස් අතට කා වද්දන ගුන්ථ නාම

පොත් යතුරු ලියනය කර ගුන්ථ නාමය කා වැද්දීමට අවසර ගත යුතු වන්නේය. මෙම ක්‍රමය හේතුවෙන් ඒ හා සමාන පොත් ව්‍යව ඉතා පහසුවෙන් හඳුනා ගත හැකි වන්නේය.

ප්‍රස්තකාල හඳුනාගැනීමේ පැවතිය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර

ප්‍රස්තකාල හඳුනා ගැනීමේ ක්ෂේත්‍රයේදී කතාගේ නම, ප්‍රකාශකයාගේ නම, අනිච්චයෙන්ම පැවතිය යුතු වනන්නේය. මෙය පොත් පහළ සිට මිලි මීටර් 30 ක් ඉහළින් අනිච්චයෙන්ම පැවතිය යුතු වන අතර ප්‍රස්තකාල වල හා අනෙකුත් ආයතන වල තොරතුරු එකතු කිරීමේදී මෙය වැදගත් වේ. ප්‍රකාශකයන් ඉතා කුඩාවට ගුන්ථ නාමයන් කා වද්දන අතර හෝ සමහර අනෙකුත් හේතුන් නිසා ගුන්ථ නාම කා වද්දනු නොලබයි. නමුත් මායිම් ගුන්ථ නාම කා වද්දන අතර මධ්‍යයේ මෙය සිදු කරනු ලබයි. පෙළුන හා අවසන් පිටු කවරය මායිම් ගුන්ථ නාම වැද්දන අතර මධ්‍යයේ මෙය කා වැද්ද ගුන්ථ නාම වලටද සමාන වනු ඇත. මෙය නියමිත ආකාරයට සිදු කළ යුතු අතර මෙය පොත් වල පිට කවරයට ද යොදා ගත යුතු වේ.

04. ගුන්ථ විද්‍යාත්මක තොරතුරු පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති. (ISO- R 30-1956 Bibliographical Strip.)

ගුන්ථ නාමාවලි සාරාංශයන් සමග ගුන්ථ නාමාවලි විමර්ශනයට සහ එය මූල්‍යයට ඉහළ සිට පහළට ඉදිරියට පිටු හා ඉදිරි පිටු කවරය හා කාලීන වාර්තා යොදා ගනු ලබයි. පහසුකම් ඇත්තම් හා එය අත් පිට තබා ගෙන සැලසුම් යොදා ගෙන කාලීන වාර්තා හා අනෙකුත් ඒවා මත එය පිළිවෙළකට යොදා ගත යුතු වේ. පිටපත ඉතා අගනා ආකාරයකට සකසන අතර අලංකරණ යොදා ගනු නොලැබිය යුතුය. ගුන්ථ නාමාවලි දත්ත දැක්වීමේදී පහත පිළිවෙළ අනුගමනය කළ යුතු වේ.

- සංස්කිත් ගුන්ථනාම කරණය
 - කාණ්ඩ අංකය
 - නිකුත් කිරීමේ අංකය
 - ප්‍රකාශිත ආකාරය
 - ප්‍රකාශිත ස්ථානය
 - ප්‍රකාශිත දිනය (දච්, මාසය, අවුරුද්ද)
- ✓ නිකුත් කිරීමේ අංකයක් නොමැති නම්, අවුරුද්ද (වාර්ෂික පෙළ ගැසුම් අංකය හෝ දින ආකාරය) අනිච්චයෙන් සඳහන් කළ යුතුය. අවසන් නිකුත් කිරීමේ අංකය හා කොටස අනුකරණය කිරීම හේතුවෙන් අවසානය හෝ උපකාරක වවන එකතුවක් දැක්විය හැකිය.
- ✓ ප්‍රථම අංකය හා අවසාන පිටුව නිකුත් කිරීම් වලට ලබා දෙනු ලැබේ. වවන සඳහා පිටු සැකසුම් ආදිය අන්තර්ගත කළ යුතු වේ. මෙය සාමාන්‍යයෙන් අනුමත කාරක වලට අයත් කොට දැක්විය යුතුය.
- ✓ ප්‍රකාශයේදී ලබා දෙනු ලබන ස්ථානය හෝ දිනයට ප්‍රථම ඒවා සොයා ගනු ලබයි. ස්ථානයේ නම්, ප්‍රකාශනයට පත් කිරීම ආදිය මෙහි සඳහන් කළ යුතු වේ.
- ✓ ප්‍රකාශනයට පත් කරන දිනය අනිච්චයෙන්ම සඳහන් කළ යුතු අතර මාසය අනිච්චයම නොවේ. මෙය කාලීන වාර්තා වලට නම් අත්‍යවශ්‍ය නොවේ.
- ✓ යතුරු ලියනය කරන ආකාරය හා තේරීම, නිමාව, ආකෘතිය සැකසීම ඉතාම වැදගත් වේ.
- ✓ නිකුත් කිරීමේ අංකය පැහැදිලි ස්වභාවයෙන් පැවතිය යුතු වන්නේය. උදා:- තද පැහැති අකුරෙන් යතුරු ලියනය කිරීම, ගුන්ථ නාමාවලි පිටපත් සැකසීමේදී කා වැද්දීම ආදිය මෙහිදී අවශ්‍ය වූ විවක යොදා ගත යුතුය.

ගුන්ථ නාමයේ නිමාව, මූල් ගුන්ථ නාමය, කාලීන වාර්තා වල දත්ත විසින් ගුන්ථ නාමාවලි පිටපත් සකසනු ලැබිය යුතුය. මෙවාහි කොටස හා නිකුත් කිරීමේ අංක, ස්ථානය හා ප්‍රකාශිත ස්ථානය දැක්විය යුතුය.

05. ප්‍රලේඛන සහ ප්‍රකාශන අනුතුම්ණිකාකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති. (ISO-999-1979 Documentation Index of Publication.)

මෙම අන්තර්ජාතික ප්‍රමිතිය ලබා දීමට නීති සකසා ප්‍රකාශකයන්ට ලබා දීමටප්‍රස්ථකාලාධිපතිවරුන් හා පරීක්ෂකයන් කටයුතු කළ යුතු වේ. කෙසේ වූවත් මෙම අන්තර්ජාතික ප්‍රමිතිය සකසා ඇත්තේ සාමාන්‍ය පද්ධතිය ඇතුළත් කොට ප්‍රධාන යන්ත්‍රානුසාරයෙන් ද ඇතුළත් කිරීමට හැකිවන පරිද්දෙන් වේ. ප්‍රකාශකයන්ගේ ඇතුළු කිරීම් සඳහා තොරතුරු ලැයිස්තු සහ සැකසුම් සිදු කර ඒවාට අනුව එක් එක් ආකාරයට ලබා දී පහත ආකාරයට භාගෝලීය හා ස්ථාන නාම ආකාර හා අනෙකුත් ප්‍රකාශනයේදී යොදාගතු ලබන්නේය.

• අනුතුම්ණිකාකරණ වර්ග

දත්ත ඇතුළත් කළ යුතු වන්නේ පරිගණක හෝ වෙනත් ක්‍රමයකින් වේ. එය පහත අයුරින් සිදු කළ යුතු වේ.

(අ) ආකාරයා පිළිවෙළට දත්ත ඇතුළත් කරනු ලබයි. (විෂය, පොද්ගලික තොරතුරු, නම ආදිය.)

(ආ) වර්ගිකරණ පිළිවෙළට දත්ත ඇතුළු කරනු ලබයි. (විෂය, පොද්ගලික තොරතුරු, නම ආදිය.)

(ඇ) සංකේතාත්මකව, සංඛ්‍යාත්මකව, හින්දු අරාබි සංඛ්‍යා යොදා ගෙන ආදියෙන් පිළිවෙළට දත්ත ඇතුළත් කරනු ලබන්නේය.

ඉතිහාසාත්මක අවදී, නම්, සහ වාර්තා දැක්වීමේ දී නම් සත්‍ය වශයෙන්ම සාමාන්‍ය ඇතුළු කිරීම් එක් ලැයිස්තුවකට සම්බන්ධ කර සියලුම වර්ගයේ දී අයත් වන පරිද්දෙන්ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතු වේ.

විශේෂ ඇතුළු කිරීම් සඳහා උදාහරණ

- ✓ උපලේඛනය
- ✓ කර්තා
- ✓ පුද්ගලය හා සම්බන්ධිකරණ ආයතන
- ✓ හොඳිකමය හා ස්ථාන නාමය
- ✓ විරාම ලක්ෂණය හා සංඡා සංකේත ආදිය
- ✓ සලකුණු (ප්‍රමිතියට අනුව ජ්‍යෙෂ්ඨ විමර්ශනයට ලක් කිරීම)
- ✓ දැන්වීම්කරණය (අනෙකුත් ඇතුළු කිරීම වලට සමානව අවසන් පිටුව ප්‍රකාශනයට වැදගත්ය.)
- ✓ කාර්යෙහි මාතෘකාව

• සංස්කරණය

පොතක් නම් හෝ අනෙකුත් ඒ හා සමාන ප්‍රකාශනයන් පවත්වාගෙන යාමේදී බොහෝ කොටස් හෝ අංකනයන්, සම්බන්ධිකරණය හෝ එකතුව පිටු අංකය ඇතුළත් කිරීම දත්ත වල අනිවාරෝයෙන් කළ යුතු වේ. මෙහිදී හඳුනාගැනීම් වලදී විමර්ශනයට අයත් දත්ත හා අයත් වේ. මෙහිදී හඳුනාගැනීම් වලදී විමර්ශනයට අයත් දත්ත හා කොටස් අංගයන් ප්‍රකාශනයන් ලබා ගනු ලැබේ. මෙහිදී දෙවන ප්‍රකාශනයේදී පිටුව මත ස්ථානය හා දත්ත ඇතුළත් කිරීම් සංඛ්‍යාව පෙන්වීය හැක. කාලීන වාර්තා වලට දත්ත ඇතුළත් කිරීමේදී හා අනෙකුත් ප්‍රකාශන වලදී ප්‍රකාශන අනුමත කිරීමට කොටස් වශයෙන් ඇතුළු කළ යුතු වේ. සම්බන්ධිකරණ ඇතුළු කිරීම වලදී පිටු අංකය ඇතුළු කිරීම අංකය ආදිය අවශ්‍ය වේ. ඇතුළත් කිරීම තුළ හඳුනාගැනීම් ක්‍රමවේදයන් පවතින අතර විමර්ශනයට දින අවුරුද්ද හා කොටස දැන ගත යුතුය. එක් එක් නිකුත් කිරීම් සඳහා තනි තනිව නිකුත් කිරීමේ අංකය හෝ දිනයන් නිරතුරුවම ලබා දිය යුතු වේ.

• මුල් පිටු වාර්තාව

පොතකට කෙසේ ඇතුළු කිරීම් සිදු කරනු ලැබුවත් හෝ අනෙකුත් කිසියම් ප්‍රකාශනයකට නිකුත් කිරීමට සමානව ගුන්ථනාම හෝ ප්‍රධාන වැකියක් අනිවාර්යෙන්ම පැවතිය යුතුය. මෙය කරනාගේ කාර්යකි. ගුන්ථ නාමය, ස්ථානය හා දිනය ප්‍රකාශනයට අනිවාර්යෙන්ම ඇතුළත් කළ යුතු වේ. ප්‍රධාන වැකිය සඳහා එක් කරුණක් යොදා ගත කළ යුතු අතර කාලීන වාර්තා හෝ අනෙකුත් ප්‍රකාශන සඳහා මුල් සම්පූර්ණ ගුන්ථ නාම, කොටස්, කොටස් අංකය හා වර්ෂය කවරයේ අනිවාර්යෙන්ම ඇතුළත් කළ යුතුය.

- ✓ ප්‍රධාන වැකියේ සම්බන්ධිකරණ ඇතුළත් කිරීම් සඳහා වර්ෂය යොදා ගෙන කාලීන වාර්තා හෝ අනෙකුත් ප්‍රකාශන වලට සම්පූර්ණ ගුන්ථනාම අත්‍යවශ්‍ය වේ. අංකය, කොටස හා ඇතුළු කරන ලද දිනය ප්‍රකාශයට එත් කරනු ලබන්නේය.
- ✓ වගකිව යුත්තාගේ නම සඳහා සැම උපලේඛකයෙකුගේම නමත් අවශ්‍ය වේ.

• ප්‍රකාශනයේ සංඛ්‍යානය

කාලීන වාර්තා හෝ අනෙකුත් ප්‍රකාශන ප්‍රකාශනයේ දී එක් එක් කොටස් හා අවුරුද්දකට වරක් මුද්‍යාන්‍ය කළ යුතු වේ. සම්බන්ධිකරණයේදී ඇතුළු කිරීම් වලට නිකුත් කරනු ලබයි. එය අනුමත කර ඔවුන්ගේ ප්‍රකාශනයට තැවත ලබා දිය යුතු වේ.

නිගමනය

ශ්‍රී ලංකාවේ ගුන්ථ ප්‍රකාශකයින් විසින් ගුන්ථ සම්පාදනයේ දී හාවිත කළ යුතු ප්‍රමිත පිළිබඳව වැඩි අවාධනයක් යොමු කොට ක්‍රියා කළ යුතු වේ. ප්‍රකාශන ආයතන සඳහා ISO ගුන්ථ ප්‍රකාශන ප්‍රමිත පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීමද අත්‍යවශ්‍ය කරුණක්ව පවතී. ඇතැම් ආයතන ස්වකීය අනිම්තය පරිදී ප්‍රකාශන කටයුතු සිදු කරනු ලබයි. එහැමද ජාත්‍යන්තර වගයෙන් ගුන්ථ නිෂ්පාදනය සහ ප්‍රකාශනය ප්‍රමිත හාවිතයෙන් පරිබාහිරව සිය කටයුතු සිදු කරනු ලබයි. එසේ හෙයින් ජාතික වගයෙන් ඉහත ප්‍රමිත පිළිබඳව අවදානය යොමු කොට ගුන්ථ නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ නම් ශ්‍රී ලංකාව තුළ සාධිකාරී ගුන්ථ නිෂ්පාදනය සහ ප්‍රකාශන ත්‍රියාවලියක් දැකිවේ.

ආකෘති ගුන්ථ නාමාවලිය

Fernando, A. Denis (1990) Historical evidence of Standardization, Silver jubilee souveair, Sri Lankan Standard Institute.

ISO Standards Handbook (1977), International Organization for Standardization,

ISO Standards Handbook I (1988), International Organization for Standardization, [3rd Ed.]

ISO. (1996) ISO/TEC Guide 2:1996, ISO, Genewa

ISO. (2009) ISO Catalogue, ISO, Switzerland.

Webster's third New International Dictionary, (1971) vol.2, G. & C. Merriam Co., New York.

IFLA-Unesco Conference Available at: <http://WWW.ifla.org> Ass. Date 2014.10.21

ISO (2012), [online], Available at: <http://WWW.iso.org> Ass. Date 2014.010.04

රණසිංහ, පියදාස (2002)පංක්‍රිත ආශ්‍රේලෝ-ඇමරිකානු නීති සංග්‍රහය 2 : 1998 ප්‍රතිශේදනය, කරනා, රාගම.

ප්‍රනාන්ද්‍ය, එච්. එන්. රේ. (1987) අන්තර ජාතික ප්‍රමිත ගුන්ථ අංක ක්‍රමය, පුස්කාල ප්‍රවීත්ති. කා.8 ක. (1-2) : ජාතික පුස්තකාලය, ප්‍ර.4-6